

GLOBAL ACADEMIC RESEARCH INSTITUTE

COLOMBO, SRI LANKA



GARI International Journal of Multidisciplinary Research

ISSN 2659-2193

Volume: 07 | Issue: 01

On 28th February 2021

<http://www.research.lk>

Author: R.M. Ushan Perera

University of Kelaniya, Sri Lanka

GARI Publisher | Performing Arts | Volume: 07 | Issue: 01

Article ID: IN/GARI/ICSSH/2020/128 | Pages: 141-152 (11)

ISSN 2659-2193 | Edit: GARI Editorial Team

Received: 29.11.2020 | Publish: 28.02.2021

කොට්ඨඩි- 19 තුළ පුද්ගල සංචාරකය සඳහා ස්වයංකර්ත රෝගකලාවේ උපයෝගිතාවය පිළිබඳව අධ්‍යායනයක්

R.M.Ushan Perera
University of Kelaniya
ushan.pushpakumara@gmail.com

පරෘත්‍යාපන සංක්ෂීප්තය -

ස්වයංකර්ත රෝග (Monologue) යනු යම් වරිතයක් විසින් ස්වකිය සිතිවිලි, හැඟීම ප්‍රේක්ෂකයා වෙතට හෝ වෙනයම් වරිතයකට දැනගැනීම පිණිස සලස්වන තරමක් දීර්ශනවයකින් යුතු තුදෙකලා තිරුපත්‍යකි. මෙම ස්වභාෂණ හෙවත් ස්වයංකර්ත ක්‍රමය වේදිකා නාට්‍ය මෙන්ම සිනමාව තුළ ද බහුලව යොදා ගැනෙයි. දෙබස් කර්තාවකට වඩා මෙහි දී සිදු වන්නේ යම් වරිතයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය සහ අභ්‍යන්තරික වේදිතයන් තුදෙකලාව ප්‍රකාශ කිරීම්ති. එම වරිතය විසින් අදාශමාන මානයකට හෝ සංශ්‍යවම ප්‍රේක්ෂකයා වෙතට තම ප්‍රකාශනය සිදු කරයි.

සමාජ ව්‍යයසනයක දී සිදුවිය හැකි ප්‍රධාන ගැටුව තම් පුද්ගලයා තුදෙකලා වීමයි. යුද්ධය, පාරිසරික ව්‍යයසනයක දී පළමුව සිදුවන්නේ පුද්ගල අභ්‍යන්තරය තුළ රික්තකයක් ඉතුරු වීමයි. එම රික්තකය ඇතිවන්නේ ඔවුන්ට ඇඟුකම් දීමට හා ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවකාශය අහිමිව තුළයි. කොට්ඨඩි-19 තත්ත්වය තුළ පුද්ගලයාට සමාජ දුරස්ථීකරණයට මූහුණ දීමට සිදුවීම පුද්ගල අවපිඛනයන් නිර්මාණය කිරීම දක්වා වර්ධනය වී තිබේ. එකිනෙකා අතර පැවති ක්‍රියාකාරී සම්බන්ධතාවයන් ගිලිහි තුදෙකලා වීම තුළ පුද්ගලයා තුළ පිළිනයක් නිර්මාණය වී තිබේ.

සමාජ දුරස්ථාවය තුළ මිනිසා ජාලගත සංස්කෘතියක් නිර්මාණය කරගනීම්ත් පවතී. එහි දී එකිනෙකා අතර පැවති සම්බන්ධතාවයන් දුරස්ථ ජාලගත රාමුවකට ලසු වී ඇත. රෝගකලා ආකෘතියක් ලෙස පුද්ගල අදහස් ප්‍රකාශ කිරීමේ ජාලගත අවකාශයක් නිර්මාණය කිරීම මගින් ජාලගත රෝගකලා ආකෘතියකින් සිය අදහස් ප්‍රකාශ කිරීමට පුද්ගලයාට අවකාශයක් නිර්මාණය කිරීමට පුළුවන. පුද්ගලයාට මූහුණපැමිට සිදු වූ අත්දැකීම් ජාලගත සංස්කෘතිය තුළින් ම තුවමාරු කරගැනීමට අවකාශයක් නිර්මාණය කිරීම තුළින් කොට්ඨඩි -19 ව්‍යයසනය තුළ නිර්මාණයවන පුද්ගල අවපිඛන ප්‍රතිඵතය අවම කර ගැනීමට හැකි අතර ජාලගත රෝගකලා විකින්සක ක්‍රියාවලියක් ද සමකාලීන සමාජයට හඳුන්වාදීමට ද පුළුවන.

නිගමනයක් ලෙස ස්වයංකර්ත රෝග ආකෘතිය රෝගකලා විකිත්සක ක්‍රමයක් ලෙස ජාලගත ක්‍රියාවලිය තුළට හඳුන්වා දීම තුළින් කොට්ඨඩි-19 ව්‍යයසනය තුළ පුද්ගලයා තුළ ඇතිවන මානසික අවපිඛනය ප්‍රතිඵතයක් ලෙස අවම කරගැනීමට හැකිය.

සමාජ ව්‍යාසනයක දී සිදුවිය හැකි ප්‍රධාන ගැටලුව නම් පුද්ගලයා තුළදෙකලා වීමයි. සමාජ දේශපාලනී සංස්කෘතික මෙන්ම පාරිසරික වශයෙන් මිනිස් පැවැත්ම තුළ ව්‍යාසනයන් නිර්මාණය කරවයි. එතින්හාසිකව මෙය සිදු වූවක් මෙන් ම ඉදිරියට ද සිදුවන්නකි. එම ව්‍යාසනමය තත්ත්වයන් තුළ පුද්ගලයා ඒ මොහොත දක්වා ජ්වත් වෙමින් පැවැතෙමින් සිටි ආකාරයට තර්ජනයක් එල්ලවෙත් ම ඔවුන් ක්ෂේක දෙදරා යාමකට ලක් වෙයි. එට හේතුව නම් පෙර සිටි ආකාරයෙන් ඔබිබට පවතින තත්ත්වය හමුවේ මූහුණ දීමට ඔවුන්ට එකවර නොහැකි වීමයි. නමුත් මිනිසා එය පියවරෙන් පියවර සමනය කර ගනියි. ඇතැමෙක් පවතින තත්ත්වයන් ඔබිබට ජ්වත් වීමේ ස්වභාවයන් නිර්මාණය කරගන්නවා සේම තවත් කෙනෙක් ඒ තුළ ගැටලුකාරීත්වයට ද පත්වේ.

එදිනෙදා සමාජය තුළ අප හැසිරෙන්නේ අනෙකා සමග විධිමත් හා අවිධිමත් සම්බන්ධතා ගොනුවක් ලෙසයි. ඒ තුළ පුද්ගලයන් එතිනෙකනාගේ කටයුතු කරගෙන යන අතර ඉන් ඔබිබට ඔවුන්ගේ අභ්‍යන්තරික තත්ත්වයන් ද සමනාය වේ. එනම්, සාමාන්‍යයෙන් සැම පුද්ගලයෙක් තුළ ම ඔහුට හෝ ඇයට ආවේණික මමත්වයක් ඇත. ඒ අභ්‍යන්තරික වරිතය යි. එම වරිතයට ඕනෑ එපාකම් ඇත. රැවී අරුවිකම් ඇත. ගැටලු ඇත. නමුත් මේ සියල්ල සාමාන්‍ය සමාජ ගණුදෙනුවක් තුළ අමතක වේ. ඔවුන් ඔවුන්ගේ මනස පොදු සමාජ සත්වයා සමග කරන්නා වූ ගණුදෙනුවන්ට යොමු කරදී ඔවුන් තුළ සිටින තමින් දෙස මනස කේත්තුගත කිරීමට අමතක වී යයි. කාලයත් සමගම එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තමන්ට තමාව ම අමතක වී යයි.

තවත් අන්තර්කින් ගතහොත් සමාජය සාමාන්‍ය තත්ත්වයක පවතිදී තමන්ගේම අයගෙන් මූක්තව පිටස්තර අය සමග තමන්ගේ හැඟීම බෙදා ගැනීමට අවස්ථාව හිමි වේ. තමාගේ බිරිඳිට, දරුවන්ට, අම්මට තාත්ත්ව කිමට නොහැකි දේ පිටස්තර පුද්ගලයන් සමග බෙදාගැනීමට අවස්ථාව හිමි වේ. දෙනික ජ්විතයේ හමුවෙන පුද්ගලයන් සමග පිළිසඳුරක යෙදීමට ගොඩක් පිරිස් කැමති වන්නේ ඒ තිබා ය.

පුද්ධය, පාරිසරික ව්‍යාසනයක දී පළමුව සිදුවන්නේ පුද්ගල අභ්‍යන්තරය තුළ රික්තකයක් ඉතුරු වීමයි. එම රික්තකය ඇතිවන්නේ ඔවුන්ට ඇහුකම් දීමට හා ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට පෙර තිබූ අවකාශය අහිමිවීම තුළයි. ඒ මගින් කුමයෙන් පුද්ගලයා තුළ දරාසිටීමේ අවකාශය හින වී යයි. ඉන් සිදුවන්නේ පුද්ගලයා තුළ රඳාපවත්වාගත් පුද්ගලත්වය අහිතකර ලෙස එළියට පැමිණීමයි. එය බොහෝ විට අධික කේපය, අධික වේදනාව මෙන් ම අධික පිඛනයක් ලෙස පුද්ගලයා තුළ ම නිර්මාණය වෙයි. මෙය ඉතාමත් දරුණු තත්ත්වයි. එදිනෙදා පයගසාගෙන රැඳී සිටි තත්ත්වය අහිමි වූ පසු ක්ෂේකව ඇතිවන තත්ත්වය තුළ ඔවුනොවුන්ට ඇහුමිකම් දීමට, ස්වකීය අදහස් කිමට අවකාශයක් නොමැති වූ විට මෙම තත්ත්වය ඇති වේ. ලෝකය තුළ සමාජ දුරස්ථාවයක් ඇතිවන හැම මොහොතක දී ම සිදුවන්නේ සියදිනි නසාගැනීම්, මිනිමැරුම් සහ මානසික අව්‍යුත්පනයන් වැනි තත්ත්වයන් සිසුව වැඩිවිමයි. ඒ මගින් එදිනෙදා ජ්විතයේ පුද්ගලයා තුළ පැවති සමකාලීත්වය බිඳවැටී නිතරම පිඛනයකින් යුතු පිරිසක්

ප්‍රතිතිරෝණය වේ. ඔවුන් තුළ පැවතිය යුතු සමාජ , දේශපාලනික, සංස්කෘතිමය සහජ්වනය හින වී යයි.

කොට්ඨාස-19 තත්ත්වය තුළ පුද්ගලයාට සමාජ දුරස්ථීකරණයට මූහුණ දීමට සිදුවීම පුද්ගල අවපිචනයන් නිර්මාණය කිරීම දක්වා වර්ධනය වී තිබේ. එකිනෙකා අතර පැවති ක්‍රියාකාරී සම්බන්ධතාවයන් ගිලිනි ඩුදෙකලා විම තුළ පුද්ගලයා තුළ පිඩිනයක් නිර්මාණය වී තිබේ. කොට්ඨාස- 19 තත්ත්වය තුළ පුද්ගලයන් අතර එදිනේදා පැවති සබඳතාවයන් මගින් ඇත් වන්නට වූවා පමණක් තොට ඔවුනාවීන්ගේ දෙනික දැ බොහෝමයක් ඔවුන්ට අහිමි විය. රැකියා අහිමි විම, බැංකු තැන්පතු අඩාල විම, ගාස තත්ත්වය උගු විම මෙන් ම තමන්ගේම පුද්ගලයන් පිළිබඳව නිරන්තරවම තැතිගැනීමකින් සිටීමට මිනිසුන්ට සිදුවිය. ඒ පිළිබඳව නිරන්තරව ම සිතන්නට පටන්ගැනීම තුළ මිනිසුන් විගාල වශයෙන් මානසිකව මෙන් ම කායිකව බිඳවැශීමක් දක්නට ලැබේ. මේ පිළිබඳව ඇමෙරිකාවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කොට්ඨාස- 19 ට පෙර පැවති තත්ත්වයට වඩා කොට්ඨාස- 19 තත්ත්වය තුළ මානසික අවපිචන තත්ත්වයට පත් වූ මිනිසුන් වාර්තා වූ බවයි. ඉන් ඇතැමෙක් සියදිවී තසාගැනීම මෙන් ම තව නිවස තුළ ද විගාල ලෙස කළහකාරීන්වයකින් යුතුව හැසිරී තිබෙන බව පෙන්වා දෙයි.

කොට්ඨාස -19 තත්ත්වය තුළ පැන වූ නීතිපැනවීම් නිසා තවදුරටත් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බව උක්ත පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. එය පොදුවේ සියලු ම රටවල් තුළ දක්නට ලැබුණු බවත්, එය පැනිරීම වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති මගින් නව ආත්මින් සමග බොහෝ මිනිසුන්ගේ දෙනික ජීවිතය කඩාකප්පල් විය.

මෙම පර්යේෂණය මගින් සෞයාගෙන තිබෙන්නේ කොට්ඨාස- 19 වසංගතයට පෙර හා සසඳන විට කොට්ඨාස- 19 කාලය තුළ එක්සත් ජනපදයේ මානසික අවපිචන රෝග ලක්ෂණ තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. අඩු සමාජ සම්පත්, අඩු ආර්ථික සම්පත් සහ මානසික ආත්මියට වැඩි නිරාවරණයක් ඇති පුද්ගලයින් (උදා ■ රැකියා අහිමිවීම) මානසික අවපිචන රෝග ලක්ෂණ වැඩි වශයෙන් වාර්තා කර ඇත. විශේෂයෙන් ම අවදානම් සහිත ජනගහනය අතර, මානසික රෝග වැඩිවීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙම අවපිචන රෝග ලක්ෂණ ව්‍යාප්තිය මේට පෙර ලෝකයේ සිදු වී තිබෙන මහා කම්පන සහගත සිදුවීම්වලින් පසුව වාර්තා වූවාට වඩා ඉහළ අගයක් ගනී. මෙය කොට්ඨාස- 19 හි වඩා පුළුල් ලෙස බලපාන බලපැම සහ කළින් අධ්‍යයනය කළ මහා කම්පන සහගත සිදුවීම්වලට වඩා එහි සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳ කරයි.

පුද්ගල සංවර්ධනය, පුද්ගලයෙකුගේ හැකියාවන් සහ හැකියාවන් වර්ධනය කිරීම, මානව ප්‍රාග්ධනය ගොඩනැගීම, සේවා නියුත්තියට පහසුකම් සැලසීම සහ ජ්වන තත්ත්වය ඉහළ නැවීම සහ සිහින හා අහිලාජයන් සාක්ෂාත් කර ගැනීම වැනි ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ. පුද්ගලයෙකුගේ මුළු ආයු කාලය තුළ පුද්ගලික සංවර්ධනය සිදුවිය හැකිය. කොට්ඨාස-19 තුළ දී ලෝකයේ සියලු ම

පුද්ගලයන්ගේ පුද්ගල සංවර්ධනය බිඳුවැටී ඇති බව පැහැදිලිය. මෙම කොට්ඨාස-19 තත්ත්වය ලෝකයට ම පොදු තත්ත්වයකින් බලපෑම් එල්ල කර තිබීම රට හේතුවයි. මෙම තත්ත්වය හමුවේ පුද්ගල සංවර්ධනය තැවතත් ඇති කිරීම යනු බොහෝ සමාජ බේදවාවකයන හි එක් පැනිකඩික් තවතා දැමීමකි. එය එකවර ම කළ තොහැක්කක් බව ද අප තේරුම් ගත යුතුය. එක විසඳුමක් මගින් නව අරුබුදයක් නිර්මාණය විය හැකි බව ද කිව යුතුය.

කොට්ඨාස-19 තත්ත්වය තුළ දී පුද්ගලයා නිවාස තුළ ම රඳීමත් පවතින සම්පත් තුළින් ගණුදෙනු හා ඔවුනොවුන්ගේ පැවැත්ම නිර්මාණය කර ගැනීමත් සිදු විය. සංකීරණ සමාජයකින් මූක්තව සමාජ දුරස්ථීකරණය වූ පුද්ගලයා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට තව පියවරවල් සෞයාගන්නට උත්සහ ගත්හ. ජාලගත සංස්කෘතින් නිර්මාණය වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. එදිනෙදා ජීවිතයෙන් වෙන් වී කාලය ගත කිරීමට ජංගම දුරකතනය හා අන්තර්ජාලය මිනිසාට තව පියවරක් නිර්මාණය කිරීමට අනෙක් සියලු ම කාලයන්ට වැඩිය පහසුවක් සැලසී ය. නමුත් ඒ තුළ සිදුවන්නේ පුද්ගලයා තව දුරටත් එකිනෙකාගෙන් ඇත් වී තාවකාලික විකල්පයක් නිර්මාණය වීම පමණි. කාලීනව පියවරෙන් පියවර තාක්ෂණය දියුණු වී ආ ගමන් මග එකවර පියවර දහයක් පමණ ඉදිරියට පැමිණීමක් කොට්ඨාස තත්ත්වය හමුවේ සිදු විය. ඒ සමාජය තුළ තිබුණු ලගම විකල්පය එය වූ තිසා ය. නමුත් ඒ තුළින් එදිනෙදා ජීවිතයේ සම්බන්ධතා තාක්ෂණීය ඇති කරගත්ත ද ඔවුන් තුළ භුදෙකලා ආතත්ත්වයක් නිර්මාණය වීමේ අවධානම පැනනැගී ඇත. මෙම තත්ත්වය තරුණ පරපුර තුළ සිසුයෙන් නිර්මාණය වූවක් වූ අතර වත්මන් තත්ත්වය තුළ එය බාල මහලු දෙපාර්ශවය තුළ ම නිර්මාණය වෙමින් පවතී. භුදෙකලා පුද්ගල ආතත්ත්වය (Isolated Personal Stress) කොට්ඨාස-19 තත්ත්වය තුළ වැඩි අයයකින් වර්ධනය වී තිබේ.

පුද්ගල භුදෙකලාව තුළ ඇතිවන පිබිනය හේතුවෙන් නිවෙස් තුළ තතිව ජ්වත් වූ පිරිස් අතරින් ද සියදිවි නසා ගැනීම් වාර්තා වී තිබේ. ඔවුන්ට සමාජයට විවර වීමට හේ ගණුදෙනු කිරීමට අවස්ථාව අහිමි වීම මෙයට හේතුවයි. පුද්ගලයන් ඔවුන්ට යම් පිබිනයක් ගැටළුවක් ඇත්තාම් එය එදිනෙදා ක්‍රියාවලින් සමග නිරත වී සමනය කර ගනියි. එම තාවකාලින් ප්‍රතිකාරය අහිමි වූ ඇතැම් පුද්ගලයන් සිය දිවි හානි කරගැනීම දක්වා මානසික අවපාතයකට ලක්වීම කොට්ඨාස-19 තුළ දකින්නට ලැබේ. ජෙරම් සැමුවල් ග්‍රැස්ට් විසින් කොට්ඨාස-19 තත්ත්වය හමුවේ කරන සියදිවි නසාගැනීමේ තත්ත්වයන් පිළිබඳව කරන ලද පර්යේක්ෂණයට අනුව, කොට්ඨාස-19 තත්ත්වය හමුවේ සියදිවි නසාගැනීමේ ප්‍රතිගතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පෙන්වා දී තිබේ.

ඉහත සඳහන් කරන ලද දත්තයන්ට අනුව පැහැදිලිවන්නේ මෙම ව්‍යුහය තත්ත්වය හමුවේ පුද්ගල මානසික අවපාතය, පිබිනය, සමාජ දුරස්ථීකරණය හමුවේ බිඳු වැවෙන පුද්ගල සංවර්ධනය සඳහා විකල්ප දහරාවක දායකත්වයක් අවශ්‍ය බවයි. ලෝකයේ විවිධ විෂයපතයන් තුළ පවතින ගක්ෂතා හඳුනාගනීමින් මෙම දායකත්ව මාදිලිය කුමක් ද යන්න හඳුනා ගත යුතු ය.

සෞන්දර්ය විද්‍යාව යනු මිනිසාගේ ගැසීරීම්, ප්‍රකාශනයන් හා අවකාශය පිළිබඳව කරන අධ්‍යයනයක් ලෙස හඳුනා ගැනීමට පූජාවන. එය මිනිසා විසින් මනස, ස්වසනය හා ගැරය උපයෝගී කරගනීම් කරන්නා වූ ගැහුරු අධ්‍යයනයකි. සෞන්දර්ය විෂය තුළ විවිධ වූ විෂයයිය පැතිකඩ ගණනාවක් පවතින අතර එම සැම විෂය ක්ෂේප්තුයක්ම යාචනකාලීන වෙමින් පවතී.

සෞන්දර්ය විෂයයන් අතුරින් රංගලා විෂයය පුරුණ වශයෙන් ම මිනිසාගේ හැසීරීම පිළිබඳව කරන්නා වූ අධ්‍යයනයක් වනවා සේම මිනිසාගේ එදිනෙදා ජීවිතය සඳහා උපකාරක විෂය මාධ්‍යයක් ලෙස අතිතයේ සිට ම යොදා ගැනීමේ. රංගකලාවේ මූලික එතිහාසික ආරම්භයන් වන්නේ ද විවිධ වලන හා ප්‍රකාශන ආග්‍රයෙන් කරනු ලැබූ සුවකිරීමේ මූලික අවස්ථාවන් ය. මිනිසාගේ ගාන්තිය උදෙසා කරනු ලබන ගාන්තිකර්ම ක්‍රියාකාරකම් මේ සඳහා උදාහරණ වෙයි. පුද්ගලයා සාමාන්‍ය හැසීරීම රටාවෙන් වෙනස්ව මානසික වශයෙන් ලැබුවා වූ පිඩින, විශ්වාස නිසා මානසික වශයෙන් පමණක් නොව කාසික වශයෙන් ද එකිනෙකට වෙනස් ගති ලක්ෂණ පෙන්වයි. එය එම පුද්ගලයාට පමණක් නොව පිටස්තර පුද්ගලයාට ද බලපෑම් ඇති කිරීමට පූජාවන. මෙවැනි තත්ත්වයන්හි ද මේ සඳහා විවිධ ප්‍රතිකර්ම ක්‍රම හාවිත කරන අතර රංගකලාව, සංගිතය වැනි සෞන්දර්යාත්මක ප්‍රතිකර්ම ක්‍රම හාවිත කරයි.

නාට්‍ය හා රංගකලාව යනු මිනිසාගේ පැවැතුම පිළිබඳව කරන්නා වූ ගැහුරු නිරමාණාත්මක මෙන්ම රසවින්දනාත්මක ප්‍රකාශන මාදිලියකි. මිනිසාට එය වඩාත් ලෙන්ගතු වන්නේ එම නිසා ය. නාට්‍ය හා රංගකලාව ලෝකයේ එතිහාසිකව පැවති සමාජ දේශපාලනික හා සංස්කෘතික වෙනස්වේම් තුළ මිනිසාට තොනැසී පැවතීමට හා දරාසිටීමට සාධනීය මට්ටම්න් දායක වී තිබේ. දෙවන ලෝක යුද්ධය හා කාර්මික විෂ්ලේෂණ තුළ බිජි වූ කාය-යාන්ත්‍රනවාදය මෙන් ම ඇඛසර්ඩ් නාට්‍ය කළා හාවිතයන් ද මගින් සමාජය තුළ සිටින මිනිසාට සිය අදහස් ප්‍රකාශ කිරීමට කාලීන අවකාශයක් නිරමාණය කරන ලදී.

නාට්‍ය හා රංගකලාව තුළ පවතින ගක්ෂනා පුද්ගල සංවර්ධනය සඳහා උපයෝගී කරගත හැකි බව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ මූලික අරමුණයි. ඒ අනුව රංගකලාව තුළ ප්‍රයෝග්‍ය ලෙස හාවිත වන ස්වයං කාර්ය රංගකුමය පවතින කොට්ඨාස-19 තත්ත්වය තුළ හාවිත කරන්නේ කෙසේ ද යන්න හා ඒ මගින් පුද්ගල සංවර්ධනය ඇති කළ හැක්කේ කෙසේ ද යන්න ඉදිරියට සකවිණා කෙරේ.

ස්වයං කාර්ය යන්න ස්වභාෂණය , පුද්ගලවර්තී රංගනය , එක පුද්ගල ජවනිකාව , සංස්කෘත හාංඡාවෙන් හාංඡ වශයෙන් හඳුනා ගැනීමට පූජාවන. ඉංග්‍රීසි හාංඡාවෙන් මොනොලොග් (Monologue) ලෙසින් මෙය ව්‍යවහාර කරනු ලබයි. සරල නාට්‍යය වශයෙන් මෙය අර්ථ ගන්වන විට එක පුද්ගලයෙකුට ගැළපෙන පරිදි සකසන ලද නාට්‍යමය ජවනිකාවක් යන අරුත් මේ සඳහා දැක්විය හැකිය .එක රුපණ සිල්පියකු පමණක් ඉතා ප්‍රබල රංගාවස්ථාවක යෙදෙන නාට්‍යමය අවස්ථාවක් ලෙසින් ද හඳුනා ගැනීමට පූජාවන. Monologue (මොනොලොග්) යන්න ග්‍රීක හාංඡාවෙන් නිරමාණය වූ වචනයකි. “Monos”(මොනොස්) සහ “Logos” (ලොගොස්) යන ග්‍රීක වචන දැවැන්වයෙන් නිපන් මොනොස් යනු තනිව , පුදෙකලාව යන අර්ථ ගෙන දෙයි. ලොගොස්

යනු කජනය , කතාව යන්නයි . ගාස්තීය වශයෙන්; යම් පුද්ගලයක තුළ ඇතුවන සිතිවිලි සමුව්‍යක කියා පැමකි. ප්‍රකාශ කිරීමකි. තවත් ආකාරයකින් පැහැදිලි කරනාත් යම් පුද්ගලයකු තනිව කතා කිරීම වශයෙන් උක්ත පදයන්ගේ අර්ථයන් ලිපිල් කර ගැනීමට පූජාවන .

නාට්‍ය රිතියක් ලෙස අධ්‍යයනය කරන විට මෙම රෝග විධිතමය ලෝකය පුරා විවිධ කලා භාවිත කිරීම කෙරෙහි ද බලපා තිබෙන බව කිව යුතුය . සාහිත්‍ය වැනි කලා මාධ්‍යයන් තුළ ප්‍රමා පුරුෂ දැංච්ඡී කෝණයෙන් ලියවෙන්නා වූ නවකතාවට කෙටිකතාවට බලපා තිබෙන්නේ මෙම ස්වයං කළන විධිතමය ය .නමුත් මෙය වේදිකාව මත යොදා ගැනෙන විට වඩාත් ප්‍රායෝගික හා විශ්වසනීයන්වය ඇති කරවන රෝග කාර්යයක් බවට පත් වේයි .ආලෝකකරණය , පසුතල භාවිතය හා සංගිතය වැනි ආනුශ්‍යාගික කලා මාධ්‍යයන් සහිතව භාවිත කෙරේ .

වේදිකාව මත එක් රෝගන ශිල්පීයයක් යොදා ගන්නා අවස්ථාවන්හි දී එම නළවා විසින් පූර්ණ ප්‍රේක්ෂකාගාරයම තමන් සතු කර ගැනීම කළ යුතු වේයි. එහි දී එම නිරුපණ ශිල්පීයා විසින් නොයෙක් ආකාරයේ ශිල්පකුම භාවිතයට ගනු ලබයි . අනුකරණය , අනිරුපණය , අවස්ථා නිරුපණය , අදාශ්‍යමාන වරිත නිර්මාණය කර ගනිමින් සංවාදයේ යෙදීම , ප්‍රේක්ෂකාගාරය සමග ගණුදෙනු කිරීම වැනි ශිල්පකුම ස්වයං කළන ශිල්පකුමය භාවිත කරන්නා වූ රුපණ ශිල්පීයකු විසින් යොදා ගනු ලබයි . මෙම සියලුම සඛකයන් යොදා ගනිමින් එම ශිල්පීයා විසින් කරනු ලබන්නේ එම වරිතයට අදාළ ඉතිහාසය හා වර්තමානය තුළ එම වරිතය පත් වී සිටින්නා වූ අස්ථානය ප්‍රකාශ කිරීම ය .එය එම වරිතයේ කතාව බවට ප්‍රේක්ෂකයන් විසින් විශ්වාස කරනු ලබයි .මේ සඳහා උදාහරණ වශයෙන් ධන්ජය කරුණාරන්නයන් විසින් නිෂ්පාදනය කරන ලද ‘ලාස්ට් බස් එක්ස් කතාව’ ගත හැකිය .අනුව දැනකයේ දෙගපාලන භාවිතයන් මගින් පුද්ගලයාට මෙන්ම පුද්ගල අයිතින් පවා නින්දිත ලෙස භාවිත කිරීම ජීවිතය වෙනුවෙන් මූණිවත රකින්නට වූ පුද්ගලයකුගේ බේදනීය පාපොච්චාරණයක් එම නාට්‍ය මගින් නිරුපණය වේයි. එහි දී එම වරිතය නිරුපණය කර කරනු ලබන නිරුපණ ශිල්පීයා වේදිකාව මත නොයෙක් අවස්ථාවන් නිර්මාණය කර පෙන්වයි . විවිධ වරිත හා ඔහුට මූහුණපාන්නට සිදු වූ සිදුවීම් නිර්මාණය කරයි. මේ සියල්ල කරනු ලබන්නේ තනිවම ය . වේදිකාව මත ඇත්තේ මේ සඳහා කුඩා බංකුවක් පමණි.

ස්වභාෂන රෝගයේ හි මූලික හැඩා භූතානා ගැනීමේ දී එහි මෙම ලක්ෂණ දැකිය හැකිය.

- දීර්ඝ කතාවක් කියාපායි.
- එක් වරිතයක් සේ පෙනී සිටියි.
- වේදිකාව මත සිටින අනෙක් අයට එය ඇසිය හැකි අතර ර්ට ප්‍රතිඵාර දැක්වීමට ද හැකිය.
- වරිතයේ පෙර සිදුවීම් අනාවරණය කරයි.
- වරිතයේ හ්‍යිජාකාරින්වය පිළිබඳව එම වරිතයේ අදහස ප්‍රකාශ කරයි.

ස්වභාෂන රංගයන් හාවිතයේ දී සිදුවන ස්වයං පාපොච්චාරණ ගුණය නිසා පුද්ගලයකු තුළ පවතින අභ්‍යන්තරික වේදිතයන් පිටතට ගෙන ආ හැකිය.

ස්වයං කථන රංගයේ සංවාද හාවිතය පෙසු තාට්‍යන්හි තවත් පුද්ගලයකු සමග කරනු ලබන සංවාද කථනයෙන් ඉදුරා වෙනස් වෙයි .සංවාදයකට වඩා ස්වයං කථනයේ දී එම වරිතය තමාට හා තමන් ඉදිරියේ සිටින්නා වූ ප්‍රේක්ෂකයාට ආමන්තුණය කරයි .එහි දී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ එම වරිතයට අදාළ ඉතිහාසයට වගකියනු ලබන්නා වූ ද එම වරිතය විසින් සම්පාදනය කර ගනු ලැබූ අත්දැකීම් සම්භාෂයට පිළිතුරු වන්නා වූ ද කතාවක් ප්‍රථම පුරුෂ දාෂ්ට්‍රී කෝණයකින් ඉදිරිපත් කිරීමකි . මෙම තාට්‍යය විෂය තුළ සංවාද හාවිත වන්නේ එකී සාධකය සාක්ෂාත් කිරීමට සි.

සංවාද හාවිතය තුළ ස්වයං කථනය කරනු ලබන පුද්ගලයා ප්‍රේක්ෂකයා සමග සම්පාදන බහක් පවත්වන අයුරින් දෙබස් යොදා ගන්නා ආකාරයක් තාක්ෂණික වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. වේදිකාව මත සිටින පාත්‍රයා විසින් ප්‍රේක්ෂකයාට සෘජුවම ආමන්තුණය කිරීම උදෙසා සංවාද හසුරුවයි. එම වරිතයට යම් ගැටුවලුවක්, යම් කිසි අයකුට කීමට අවශ්‍ය දෙය, අනෙක් පාර්ශ්වය තොරතුරු වශයෙන් දැනගත යුතුව පවතින දෙය හෝ යම් වරිතයක අභ්‍යන්තරික කියාපැම ප්‍රේක්ෂකයින් ඉදිරියේ පාපොච්චාරණය කිරීම මෙහි දී හඳුනා ගැනීමට හැකිය. වෙනත් අයකු සමග කරන්නා වූ සංවාදයක දී අනෙකා කියනු ලබන්නා වූ දෙය පිළිබඳ ව එම වරිතය විසින් හඳුනාගනු නො ලැබේ .නමුත් ස්වයං කථන රංගයක දී කේවල ප්‍රකාශනයක යෙදෙන්නා වූ පුද්ගලයා තමන් කියනු ලබන්නා වූ දේ පිළිබඳ හා ඒ වෙනුවෙන් තමන්ගේ සිත තුළ සිටින්නා වූ අදාශ්‍යමාන පුද්ගලයා හෝ ප්‍රේක්ෂකයා විසින් කියනු ලැබිය හැකි පිළිතුරු හා අදහස් හොඳින් හඳුනා ගනියි. ඒ පිළිබඳ මනා අවබෝධයක් සහිත ව තම ප්‍රකාශනය කරනු ලබයි.

සමාජය තුළ ජ්‍යවත් වන විවිධ වරිත , විවිධ පුද්ගලයන්ගේ ඇතුළාන්තයේ මුළුනොවුන් වගකියනු ලබන්නා වූ සැගවුණු වරිතයක් පවතී . එය මම නොවන මම වශයෙන් මෙහි දී හඳුන්වා දීමට පුළුවන මා තුළ පවතින්නා වූ ලේඛකයට හා ගනුදෙනු කිරීමට අකමැති අභ්‍යන්තරික පුද්ගල ආත්මය පිටතට ගෙනවිත් ප්‍රේක්ෂකයා ඉදිරියෙහි කතා කර වීම ස්වයං කථනයේ ප්‍රධාන ක්‍රියාවලයක් වශයෙන් හඳුනා ගත හැක .එහි දී සංවාදයන් හාවිත කරන විට එම අභ්‍යන්තරික සිත හෙළිදරව් කරවීම වෙනුවෙන් යොදා ගැනේ .

ඉතා සරල සූගම හාඡා රිතියක් ස්වයං කථන ගෙලියේ සංවාද කථනය තුළ හඳුනා ගන්නට පුළුවන .වරිතයට ආවෙණික වූ සමාජ දේශපාලනික , ආර්ථික සාධකවලට අනුව එම වරිතය විසින් ම උත්පාදනය කරගනු ලැබූ හාඡා ගෙලියකින් එම වරිතය කථනය හසුරුවයි. උදාහරණ වශයෙන් යම් වරිතයක් විසින් හාවිත කරනු ලබන හාඡා ගෙලියට අනුව එම වරිතයට අදාළ සාමාජ තුළිකාව හඳුනා ගැනීමට පුළුවන . රේ අවශ්‍ය වරිතයන් නොමැති .ප්‍රේක්ෂකයා අහිමුබව මේ සියල්ල ප්‍රකාශ කරයි. සරල හාඡා රටාවකින් සාමාන්‍ය ජ්‍යවත් සිදු විය ඇති පුද්ගල නිරුපණ ගිල්පියා විසින් ප්‍රේක්ෂකයා අහිමුබ ව සිදු කරනු ලබයි.

කේවල පුද්ගල රංගයක් වශයෙන් සංචාර හාවිතය තුළ දැකිය හැකි ප්‍රධාන ම ලක්ෂණයක් වන්නේ යම් වරිතයක් විසින් ස්වයං කථන රංගයක යෙදෙන විට එම වරිතය විසින් කතා කරනු ලබන දේවල් හා යොමු කරන්නා වූ ප්‍රශ්නයන්ට ද උත්තරය ඔහු විසින් ම සපයා ගන්නා වූ ස්වභාවය යි. නමුත් එය එම වරිතය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ අනුමාන වශයෙනි . එහි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයකයා විසින් තීරණය කරනු ලබයි.

විස්තර දැක්වීමක් වශයෙන් ඇතැම් අවස්ථාවන්හි දී නිරුපණය වන ඇතැම් ස්වයං කථනයන්හි යම් වරිතයක් විසින් එම වරිතය වේදිකාව විවිධ සිද්ධි හා වටපිටාවන් සංචාර මගින් නිර්මාණය කරයි. ප්‍රශ්නයකයා විසින් එම වරිතය එම ස්ථානයේ තිබෙන බවට සංචාර මගින් සනාථ කරන්නා වූ දෙය විශ්වාස කරයි . රට හේතුව වන්නේ එම වරිත එම හුමිකාවන්ට, පරිසරයන්ට අනුව තමන්ගේ ද හැසිරීම වෙනස් කර ගනිමින් ප්‍රශ්නයකයාව විශ්වසනීය තලයක රඳවා තබන නිසාය.

ස්වයං කථන රංග ක්‍රමය විධිතුම වශයෙන් ක්‍රම කිහිපයක් පවතින අතර උදාහරන වශයෙන් ස්වයං වරිතාප්‍රදාන කතානුරුපී ස්වයං කථන (*THE AUTOBIOGRAPHICAL NARRATIVE MONOLOGUES*) ක්‍රමය ඉතාම වැදගත් වේ.

උක්ත නාට්‍ය රංග ක්‍රමය තුළ , යම් වරිතයක් විසින් ස්වකිය ජීවිතය තුළ සිදු වූ සතු සිදුවීමක් හෝ කතාවක් ප්‍රකාශ කරයි. රවකයාගේ හෝ රංගන ගිල්පියා සාමාන්‍යයෙන් මෙම කතාවේ හෝ සිදුවීමේ සැබැ වේදිතයා හෙවත් අයිතිකරුවා වෙයි. එනම් වරිතාප්‍රතාදානයේ ප්‍රකාශකයා ඔහුය. මෙම ප්‍රකාශනයේ දී රංගයිල්පියා හෙවත් ප්‍රකාශකයා විවිධ වරිත අනුහුතීන්ට අවතිරන නොවේයි. විවිධ වරිත නිරුපණය කිරීමත උත්සහ නොකරයි. මෙහි දී ප්‍රකාශකයාගේ පොදුගලික කතාව ප්‍රශ්නයකා ඉදිරියේ කියා පැම ප්‍රධාන වෙයි. උදාහරණයක් වශයෙන් *Billy Crystal* ගේ මෙයාකාර වූ නිර්මාණයක් වන 700 *Sundays* හිදී ඔහු *Manhattan* හි ගතකරපු ජීවිතය සහ විවිධ මිනිසුන් ඔහුගේ ජීවිතයට කරන ලද බලපැම කියා සිටියි.



Billy Crystal විසින් ලුළුවීවේ හිදී කරන ලද 700 *Sundays* ස්වයං කථන රංගයේ ඇවස්ථාවක්

Spalding Gray ගේ *Swimming to Cambodia* ස්වයං කරනය තුළ දී *The Killing Fields* සිහාමා කෘතියේ තම රංගන දායකත්වය සපයමින් ලද අත්දැකීම් ප්‍රකාශකිරීමක් සිදු කෙරේ. ස්වයං වරිතාප්‍රදාන කතානුරුපී ස්වයං කරන ක්‍රමයට උදාහරණ වසයෙන් දැක්විය හැකි තවත් නිර්මාණයක් වන්නේ *Evan Handler* ගේ *Time on Fire* නිර්මාණයයි. එහි දිගුහු විසින් දරුණු පිළිකාරෝගයක් පිඩා විදිමින් රෝහලක ගත කරපු කාලය තුළ පිළිසරණක් තොමැති රෝගීන්, වෛද්‍යවරුන්ගේ අකුමිකතා නිසා දුක්වේදී ආකාරය ප්‍රකාශනය කර සිටිය.

මෙම රංගනුමය තුළ පවතින පුද්ගලයාට ඔවුන් තුළ පවතින පිඩිනයෙන් නිදහස් වීමට ඇති ගක්‍රතාවය කොට්ඨාස-19 තුළ පිඩිනයට ලක් වන පුද්ගලයාට හවිත කිරීමට හැකි බව මාගේ අදහසයි. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රකාශනය සිදු කිරීමේ පදනමක් නිර්මාණය කිරීම හෝ හඳුන්වා දීම මෙයින් කළ හැකිය. කළා මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිනම් එය විළාසිතාවක් බවට පත් වනු ඇත. එසේනම් මෙම පදනම මත සිට මෙම ක්‍රියාවලිය සිදුකරන්නේ කෙසේ ද ?

වත්මන් තත්ත්වය බොහෝ දෙනෙකුට පුද්ගලානුබද්ධව බල පැ බව කීමට පූජ්‍යවන. එම තත්ත්වය මත බොහෝ අත්දැකීම් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ලෙස ස්වයං ප්‍රකාශන රංග ක්‍රමවේදය (*Monologue Theater*) දැන් දැන් භාවිත වීමට පටන් ගෙන තිබේ. නිර්මාණකරුවන්, නැවතත් මෙම ලෝකය භා මිනිස් පැවැත්ම කියවිය යුතුව අවධාරණය කරමින් සිටියි. එහි ප්‍රථිථලයක් වශයෙන් නිවෙස් තුළ සිට ම බොහෝ නිර්මාණකරුවන් zoom තාක්ෂණය ඔස්සේ ස්වයං ප්‍රකාශන රංග ආකෘතියේ නිරුපණයන් අන්තර්ජාලය හරහා සංඝ්‍රව විකාශනය කිරීම පටන් ගෙන තිබේ. කොට්ඨාස අර්බුදය හමුවේ ඔවුන්ට අත්විදීමට වූ අත්දැකීම් භා අභ්‍යන්තරික ප්‍රකාශනයන් මෙම නිර්මාණකරුවන් ප්‍රකාශනයන් ලෙස ගෙන එමින් පවතී. මින් පෙර වෙදිකාවක නිදහස් අවකාශයක තනිව කරන ලද ස්වයං ප්‍රකාශන නිරුපණ ක්‍රමවේදය තාක්ෂණය සමඟ ඒකාබද්ධව නව ආරකින් සිදුකරමින් පවතී.

උක්ත ක්‍රමවේදය පොදු මිනිසාට තුරුකිරීම මගින් ඔවුන්ට ඔවුන්ගේ අත්තින් භා වෙදිතයන් නිර්මාණත්මක ප්‍රකාශනයක් ලෙස සංඝ්‍රව ප්‍රාග්‍රහ සමාජයකට මූදාගැරීමට හැකි බව පෙනෙන්ට තිබේ. සම්පක්‍රමයෙන් මුක්තා වීම නිසා දුරස්ථීකරණය තුළ සිට ද තමන්ට අසන්නන් පිරිසක් යම් පුද්ගලයෙකුට නිර්මාණය කරගැනීමට පූජ්‍යවන. එය කාලීනව රසවත් මෙන් ම ආශ්වාදනක ක්‍රියාවලියක් බවට පත්වෙනු ඇත. මෙම ක්‍රියාවලියේ වැදගත්ම දැ වන්නේ තමන් ප්‍රකාශ කිරීමට සූදානම් වන කතාව අනන්තතාවයකින් තොරව ඉදිරිපත් කිරීමට හැකි වීමයි. එම කතාව තමන්ගේ හෝ වෙනයම් කෙනෙකුගේ විය හැකිය. නමුත් එය දන්නේ එම පුද්ගලයා පමණි. එය වෙනයම් තැනක කෙනෙකුට වූ දෙයක් ලෙස ඉදිරිපත් කිරීම කළ හැකිය.

අන්තර්ජාලයෙන් ඔබට හිය පසු මෙම ක්‍රමය එදිනෙදා සක්‍රීයවෙමින් පවතින සමාජ තමන් කොට්ඨාස-19 තත්ත්වය තුළ විදින ලද අත්දැකීම් හී ප්‍රකාශනයක් ලෙස ඔනැම තැනක ප්‍රකාශනය කළ හැකිය. මෙම මගින් අභ්‍යන්තරිකව සිරකරගෙන සිටිනවාද වඩා ප්‍රකාශ කිරීමේ නිර්මාණත්මක මාධ්‍යයක් තුළින් ඉදිරිපත් කිරීම මගින් පුද්ගලයා තරමක් සැහැල්ලු වනු ඇත. යමෙකුට අසන්නෙක්,

පිළිබඳ දෙන්නෙක්, සිටින්නේ තම් පිචිනය හා අවපාතය යන මානසික කොටස් සමනය වේ. තනි වීම හෝ තනිකම බිඳීමට ස්වයං කුමෝපායක් හඳුනා ගැනීමට ස්වයං කරන කුමය ඔවුනට ඉඩ සලසා දෙයි.

සමකාලීනව අප දකින Tik Tok ක්‍රියාවලිය තුළ සිදුවන්නේ ද මෙටැනි ම ක්‍රියාවලියකි. තමුන් ස්වයංකරින කුමය තුළ වඩා විධීමත් ප්‍රකාශනාත්මක ගුණයක් පවතින බව කිව යුතුය.

මෙම පර්යේෂණය සිදුකිරීමේ දී 2020 මාර්තු මාසයේ පැවති කොවිඩ-19 ඇදිරිනීතිය තත්ත්වය හමුවේ නිවෙස් තුළම වී සිටි 08 දෙනෙකුගේ අත්දැකීම් Zoom තාක්ෂණය මස්සේ පරිගත කරන ලදී. මෙහි දිගුවක් වශයෙන් ඔවුන්ට එම කාලය තුළ දී අත්දැකීන්නට වූණු අත්දැකීම් බෙදාගන්නට උත්සහ කළ අතර ඉන් 05 දෙනෙන් එම කුමවේදය තිරන්තරවම සිදු කිරීමට පුරුදු විය. ඔවුන්ගේ අදහස වූයේ මෙය ක්‍රිඩ් ඔවුන් තුළ සිර වී තිබුණු පිචිනයන් රසක් ලිභිල් වූ බවයි. දෙනිකව වුව ද ඔවුනට මූහුණ පාන්නට සිදුවන දේවල් එම කාලය තුළ දී ඔවුන් විනෝදාංගයක් ලෙස ප්‍රකාශ කිරීමට පුරුදු වූ බවක් පෙනිණි. ඇහැම පුද්ගලයන් එම කුමවේදය තුළ දී වඩාන් සංවේදී වූ අතර, ඔවුන් පසුව පවසා සිටියේ ඔවුන් මානසික සහනයක් ලැබූ බවයි. නිවෙස් තුළ සිටීම තිසා ඇති වූණු පිචිනය ඒ ක්‍රිඩ් සමනය වූ බව ඔවුන්ගේ අදහස විය. මෙම පර්යේෂණ සඳහා සහභාගී වූ මෙම පුද්ගලයන්ගේ පොදු මතය වූයේ ඔවුන්ට ඇහුම්කම් දීමට සහ නිදහස්ව අදහස් ප්‍රකාශකිරීමේ අවකාශයක් අවශ්‍යව තිබූ බවයි.

මෙම පර්යේෂණය මාස කිහිපයක් සිදුකළ අතර පර්යේෂණයේ අවසාන නිගමනය ලෙස ස්වයංකරින රංග ආකෘතිය රංගකලා විකිත්සක කුමයක් ලෙස ජාලගත ක්‍රියාවලිය තුළට හඳුන්වා දීම ක්‍රිඩ් කොවිඩ-19 ව්‍යයසනය තුළ පුද්ගලයා තුළ ඇතිවන මානසික අවපීචිනය ප්‍රතිශතයක් ලෙස අවම කරගැනීමට හැකි බව හඳුනාගන්නට හැකි විය. නමුත් මෙය ඉතාමත් පැහැදිලි සූදානමකින් හා පර්යේෂණාත්මක මට්ටමින් තව තවත් ගක්‍රතා හඳුනා ගනිමින් ඔනැම සමාජ ව්‍යයසනයක දී අවපාතයට ලක් වන පුද්ගලත්වයන් සංවර්ධනයට යොදාගත හැකි බව කිය යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ-

1. ගම්ලන්, සුවරින., බටහිර නාට්‍ය හා රංග කලාව, ඇස් ගොඩගේ ප්‍රකාශනය, වතුර මුද්‍රණය, 1994.
2. මහේන්ද්‍ර, සුනන්ද , නාට්‍ය හා රංග කලා ගබඳාකරය, එස්. ගොඩගේ සහ සහේදරයෝ, ප්‍රථම මුද්‍රණය, 1997
3. ජයවර්ධන, බන්දුල , ප්‍රේලෝච්චේගේ ක්‍රිය , විශ්ව නට්‍ය කාන් පුස්තක මාලා 1 ,ඇස්.ගොඩගේ සහසහේදරයෝ , දෙවන මුද්‍රණය, 2011
4. Catherine K. Ettman, Gregory H. Cohen, Salma M. Abdall, Prevalence of Depression Symptoms in US Adults Before and During the COVID-19 Pandemic, September 2, 2020,
<https://jamanetwork.com/journals/jamanetworkopen/fullarticle/2770146>

5. Galea S, Ahern J, Resnick H, et al. Psychological sequelae of the September 11 terrorist attacks in New York City. *N Engl J Med*. 2002
6. Goldmann E, Galea S. Mental health consequences of disasters. *Annu Rev Public Health*. 2014.
7. Healthline. Traumatic events: causes, effects, and management. Accessed April 13, 2020.
8. Jalloh MF, Li W, Bunnell RE, et al. Impact of Ebola experiences and risk perceptions on mental health in Sierra Leone, July 2015. *BMJ Glob Health*. 2018
9. Jeremy Samuel Faust., Chengan Du., Suicide Deaths During the COVID-19 Stay-at-Home Advisory in Massachusetts, March to May 2020, January 21,2021. <https://jamanetwork.com/journals/jamanetworkopen/fullarticle/2775359>
10. Mervosh S, Lu D, Swales V. See which states and cities have told residents to stay at home. *The New York Times*. March 31, 2020. Accessed April 13, 2020.
11. monologue (drama and literature) - Encyclopedia Britannica , Britannica.com , Retrieved 2013-08-16
12. Silver RC, Holman EA, McIntosh DN, Poulin M, Gil-Rivas V. Nationwide longitudinal study of psychological responses to September 11. *JAMA*. 2002